

ලොවිතුරු සුව සඳහ

ඉච්චීල

පොකුණුවිට, නි විනයාලංකාරාරාම වාසී,
ඡ්‍රෑප කුකුල්පනේ සුදුස්සී ස්වාමීන් වහන්සේ

අරම දානය පිළිසයි

බ්‍රැව: 2555 ක් වූ වෙසක් මස
ක්‍රි:ව: 2011

පුජන කුඩාල්පනේ සුදයේ ස්වාමීන් වහන්සේගේ වෙනත් ධර්ම ග්‍රන්ථ

මුද්ධ පුජාවේ යථාර්ථය
සංසික දානයක් දෙන විට
මුද්ධ ප්‍රතිමාව සහ බෝද්ධකම
ද්වේශය දුරු කරන්නේ කෙසේද(ධර්ම දේශනාවක් ඇසුරින්)
දානය පාරමිතාවක් වන්නට නම් (ධර්ම දේශනාවක් ඇසුරින්)
සිතේ සැබැව (ධර්ම දේශනාවක් ඇසුරින්)
නොහිමෙන මරණයේ නොමියෙන අරුත් (ධර්ම දේශනාවක් ඇසුරින්)
තැණස වසන නීවරණ (ධර්ම දේශනාවක් ඇසුරින්)
දානගෙන පිදිය යුතු කඩින විවරය (ධර්ම දේශනාවක් ඇසුරින්)
නිවනට මග සඳන ස්ථූප (ධර්ම දේශනාවක් ඇසුරින්)
නෙසැත්තේ මුද්ධ සානු I සහ II
අකුසල සමාපත්ති

පරිගණක ආකුරෑ සංයෝජනය

රුම් Maya ගැසිකේස්,
සාලිය ජයකාවි,
1/43, සුදේරිස් සිල්වා මාවත, භොරජ
දුර : 034-2264488, 071-8045230

මුද්‍රණය:

සිඛුරෑ පොත් ප්‍රකාශකයේ
144, වෙනිවැල්ලකාල,
පොල්ගස්මිටිට.
දුරකථන : 2704832, 071 4448398

ක්‍රිංචිය හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා. පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙලෙස් සයුරෙන් එතෙර කරවන්නට සමත්වෙන සුවිශේෂ ගුණ ධම්වලටයි. සත්වයාට නොයෙක් ආකාරයෙන් සසරෙහි දුක් පිඩාවලට හාජනය වෙන්නට හේතු වෙන ක්ලේශ ධමියන් ප්‍රහානය කිරීම සඳහා දෙසු පාරමිතාවන් අතර ක්‍රිංචිය හෙවත් ඉවසීම සැමැවිටම අත්‍යාවගා ධමියක්. ඒ නිසා ක්‍රිංචිය කියන්නේ මොකක්ද කියලා අපි මූලික වශයෙන් හඳුනා ගන්න ඕනෑ. සරල වශයෙන් අපි පැහැදිලි කරගත්තොත් ක්‍රිංචිය කියන්නේ ඉවසීමයි. ක්‍රිංචි පාරමිතාව කියන්නේ ඒ ඉවසීම පිළිබඳ ගුණය තැවත තැවත පුරුදු පුහුණු කිරීමයි. කෙලෙස් ධම් මැධ්‍යපත්වන්නට, කුරළ ධම් සම්පාදනය කරන්නට, ඒ වගේම සියලු සංයෝජන ධමියන් ප්‍රහානය කරන්න ආගුව ධමියන් ප්‍රහානය කරන්න ප්‍රමාණවත් වන ආකාරයෙන් ඉවසීම පුහුණු කිරීම සි ක්‍රිංචි පාරමිතාව හැටියට දැක්වෙන්නේ. මොනව ඉවසීමද? බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රධානීයන්ගෙන්ම අපට සුවදායක දේ වගේම කුටුක, අපිය ජනක දේත් අත්විදින්න සිදුවෙනවා. ඒ කුටුක අත්දුකීම්වලදී විරුද්ධ නොවී නොකිහි ඉන්නට පුළුවන් නම් එය තමයි ඉවසීම හෙවත් ක්‍රිංචි පාරමිතාව හැටියට දැක්වන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සැම සංස්කාර ධමියක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ත්‍රිලක්ෂණයට යටත් නොවන කිසීම සංස්කාර ධමියක් මේ ලෝකයේ තැහැ.

අනිත්‍යයි කියන්නේ වහා අභාවයට යනවා. දුකයි කියන්නේ එඩා ඇති කරනවා. ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා ගියාම ඉතිරි වන කිසිවක් නෑ. අනාත්මය කියන්නේ තමන් කැමති ආකාරයට පවත්වන්නට පුළුවන් කමක් නෑ. ඒ වගේම ආත්ම වශයෙන් අවින්‍යායිව පවතින කිසිත් සංස්කාර තුළ නැහැ. මේ ලක්ෂණ තුනෙන් යුත්ත තිසා මේ සංස්කාර ධමියන් අපේ රුවී අරුවී කම්වලට අනුගතව පවතිවි කියල අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නෑ. තමුත් ලෝකයා තමන් කැමති ආකාරයෙන් මේ ලෝකය පවත්වන්නට හැමවිටම තොනිමි උත්සාහයක යෙදී පවතිනවා. සාමාන්‍යයෙන් පාරිජ්‍යන මනුෂ්‍යයින් ලෝකය තමන්ගේ රුවී අරුවීකම් අනුව බෙදා ගන්නවා. "මම කැමති" සහ "මම අකමැති" වශයෙන්. හැමවිටම පාරිජ්‍යන පුද්ගලයා තමන් මූලික කරගෙනයි ලෝකය අත්විදින්නට උත්සාහවත් වෙන්නේ.

පාත්‍රීතනය

"පාරිජ්‍යනය" කියලා කියන්නේ මේ සංස්කාර ධමයන් අතර එක්තරා කොටසක් මමය, මාගේ කියලා වෙන් කොට ගෙන සිතන තැනැත්තායි. මේ සංස්කාර ධමියන් සැම එකක්ම එකින් එකට ප්‍රත්‍ය වෙමින් එකින් එකට සම්බන්ධ වෙමින් ලෝකය තුළ ජාලයක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. එකකින් එකක් වෙන්කළ තොහැකි මේ ජාලය තුළින් පාරිජ්‍යන පුද්ගලයා යමිකිසි කොටසක් මමය මාගේ කියල වෙන්කර ගන්නවා. අන්න ඒ පොද්ගලික සංකල්පනාව තුළින් ආත්ම කේන්ද්‍රීයව ලෝකය දැකින පුද්ගලයා හැමවිටම "මම කැමති" සහ "මම අකමැති" කියල ලෝකය දෙකට බෙදා ගන්නවා.

තමන් කැමති දේ සිද්ධ වෙනකොට සතුව වෙනවා. තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට දුකට දාමිනසට පත්වෙනවා. එයට විරුද්ධ වෙනවා. ඒ තමන් කැමති දේවල් සිදු නොවන අවස්ථාවන්හිදින්, අකමැති දේවල් සිදුවන අවස්ථාවන්හිදින් මනසේහි පහලවෙන විරෝධය ඒ ආකාරයෙන් මතු වී එන්නට නොදී සමනය කරගන්නට පූඩ්‍රවන් නම්, එය තමයි මෙතන ඉවසීමයි - ක්‍රාන්තියයි කියල අදහස් කරන්නේ.

හිර කළේන් ප්‍රපුරනවා

නමුත් බොහෝ දෙනා ඉවසීම ප්‍රහුණු කරදීමි අපි දැකින දෙයක් තමයි බලහත්කාරයෙන් හිර කරගෙන දරා ගන්නට උත්සාහ කරනවා. මනස තුළ ආවේගය මතු වෙනවා. නමුත් එය පිටකරන්නේ නැතිව බලහත්කාරයෙන් හිර කරනවා. යම් කෙනෙක් ඇතුළතින් මතුවන ආවේගය පිටකරන්නේ නැතිව බලෙන් හිර කරන්නට ගිය තැන, බොහෝ අනර්ථයන් සිදුවන්නට, ප්‍රපුරායාම් සිදුවන්නට එය හේතුවක් වනවා. බොහෝ වෙළාවට අපි දැකිනවා ගෙවල්වල පමණක් තෙවෙයි සමාජයේ නොයෙක් ආයතනවලත් අන් අයගෙන් සිදුවන යම් යම් ගැහැට වලට ප්‍රතික්‍රියා නො දක්වා එය දරා සිටින්නට ඇතැම් අය සමත් වෙනවා. නමුත් යම් අවස්ථාවක එය ප්‍රපුරා යනවා. බොහෝ දෙනා කියන්නේ “ඉවසීමෙහින් සීමාවක් තියෙනවා. රේත් වඩා කොහොමද ඉවසන්නේ, ඉවසල ඉවසල බැරීම තැන තමයි මම එහෙම කළේ” කියල. තිවැරදිව ඉවසීම හඳුනාගෙන ප්‍රහුණු කළා නම් දිනෙන් දින ඒ ගුණය දියුණු වීමයි වෙන්නේ. “ඉවසීමේ සීමාවක් තියෙනවා” කියලා ඒ සීමාව පැනපු තැන දුඩ් විදිහට කුපිතවෙලා ගැවුම් ඇතිකර ගන්නේ, එනෙක් කාලයක් හැඳුවට

ඉවසීම පුහුණු කරල තැනි නිස සි. බලහත්කාරයෙන් දරාගෙන, ඒවා පිටත එන්නට නොදී හිර කරගෙන ඉදීම පමණයි කරල තියෙන්නේ. ඒවා අපට හඳුනාන්න හොඳම අවස්ථාවක් තමයි එහෙම පුපුරා ශියාට පසුව අර දිරිස කාලයක් මුළුල්ලේ කරපු කියපු සිදුවෙවිව දේවල් හැම දෙයක්ම මතුකර කර වෝදනා කරන්න පටන් ගන්නවා. ඇත්තටම ක්‍රාන්තිය තුළින්, ඉවසීම තුළින්, මනස සමනය කරගත්තා නම් අර බොහෝ දුර අතිතයේ දේවල් තැවත තැවත සිහි කරල ඒවාට දාස් තගන්නට හේතුවක් නැ. ඒ හැම එකක්ම තැවත තැවත මතු කර කර වෝදනා කරන්නේ, දෝෂාරෝපනය කරන්නේ, නිගුහ කරන්නේ ඒවා මනස තුළ හිර කරගෙන සිටි නිසයි. නමුත් මේ නිවන් දුකීම සඳහා පාරමිතාවක් හැරියට ඉවසීම දැක්වන තැන එහෙම බලහත්කාරයෙන් කෙලෙස්ධීම යටපත් කර ගැනීම නොවෙයි අදහස් කරන්නේ. කාරණය නිවැරදිව තේරුම් අරගෙන මනසේ මතුවෙන ආවේගය සමනය කරගෙන මනස සහන්පූන් කරගැනීමයි.

තමන් දැවෙනවා

බාහිර කමිකලොල් දුක්පීඩා ඉවසන්නට උත්සාහ කරන අයගේ මනසේ විවිධ ක්‍රමවලින් අමනාපය මතුවෙන්න පුළුවන්. එයින් ලෝකයට හානියක් නොවන ලෙස බලහත්කාරයෙන් හරි යටපත් කර ගැනීම හොඳයි. ලෝකයත් එක්ක හැඹිලා ගැඹිලා හිංසා පීඩා කරලා පවිත්‍ර කරගත්තවාට වැඩිය බලහත්කාරයෙන් හරි ඉවසීම හොඳයි. නමුත් එහෙම ඉවසීම හොඳවෙන්න සමාජයට අනතුරක් නොවන නිසා පමණයි. නමුත් එයින් තමන්ට අනතුරක් වෙන නිසා ඒ තැනැත්තා හැබැවට ඉවසීම

පුගුණ කරනවා කියල කියන්න පුළුවන් කමක් නැ. ලෝකේට අනතුරක් නොවුණන් ද්‍රව්‍යීය, කොළඹ, වෙරය මනසේ නැවත නැවත මතුවීමෙන් තමන් ඇතුළතින් දුවෙනවා. විනාශ වෙනවා. එහෙම කෙනා ලෝකේට හානි නො කළත්, ඒ ඉවසීම නිවන් ද්‍රිතින්නට, කෙලෙස් ප්‍රහානය කරන්නට කොහොත්ම ප්‍රමාණවත් වෙන්නේ නැ. අද බොහෝ වෙළාවට සමාජය තුළ අඩි ද්‍රිතින්වා ඒ වගේ බලහත්කාරයෙන් හැඟීම් යටකර ගෙන ඉන්නට උත්සාහ කරල පසුව සමාජයට වෝද්‍යා කරමින් ඉන් පලායන්නට වෙර දරන අවස්ථා. මේ සියලුම පටලැවිලි මතුවෙන්නේ ඉවසීම හෙවත් ක්‍රියාත්මක කුමක් ද කියල නිවැරදිව හඳුනා නොගැනීම නිසැකී. ඒ නිසා අඩි බොහෝම පරිස්සමින් බොහෝම කළුපනාවෙන් හඳුනාගන්නට ඔහු හැබේවටම මේ අරමුණ පිළිබඳව මගේ මනසේ විරෝධතාවයක් හටගන්නවද කියල.

අනිෂ්ඨ්ධාරම්මනා

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ කැමැත්තට වෙනස් විදිහට බාහිර සත්වයන් සහ සංස්කාරයන් ත්‍රියාත්මක විමෙදි අපට පුළුවන් නම් නොකිපී ඉන්නට, අපට පුළුවන් නම් විරැද්ධ නොවී ඉන්නට එය ක්‍රියාත්මකයි. ඒ නොකිපීම විරැද්ධ නොවීම කියල කියන්නේ වචනයෙන් කඩා නොකර ඉන්නවා කියන එක විතරක් නොවයි. කයින් ගැවෙන්න නොගිහින් ඉන්නවා කියන එක විතරක් නොවයි. සිතිනුත් ඒවා සමග ගැටුමක් ඇති නොකරගෙන සිටිමයි මෙතන ක්‍රියාත්මක ඉවසීම හැටියට, නැත්නම් ක්‍රියාත්මි පාරමිතාව හැටියට තරාගතයන් වහන්සේ දක්වන්නේ.

ඇසේ - කණ - නාසය - දිව - කය - මනස කියන මේ හැඩින්දියන් හරහාම අඩි රුවී නොකරන අරමුණු

පැමිණෙන්න පුළුවන්. දහමෙහි අරමුණු දෙකොටසක් දක්වනවා. ඉෂ්ඨාරමීමෙන් සහ අනිෂ්ඨාරමීමෙන් වශයෙන්. ඉෂ්ඨාරමීමෙන් කියල කියන්නේ තමන් විදින්නට කැමති අරමුණු. ඇසින් දැකින්නට, කණින් අහන්නට, කයින් සේපැඩි කරන්නට, නාසයෙන් ආසුණාය කරන්නට, දිවෙන් රස විදින්නට, මනසින් නැවත නැවත මෙහෙහි කරමින් ආශ්චර්ජනය කරන්නට කැමතිවෙන අරමුණුවලට කියනවා ඉෂ්ඨ ආරමීමෙන්. තමන් ඡැබින්දියන්ගෙන් විදින්නට අරමුණු කරන්නට අකමැති අරමුණුවලට කියනවා අනිෂ්ඨ ආරමීමෙන් කියලා. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා කුගල් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉෂ්ඨාරමීමෙන් ලබනවා. අකුගල් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනිෂ්ඨාරමීමෙන් ලබනවා. කුගලයෙන් හෝ අකුගලයෙන් හෝ අපිට ලැබෙන ආරමීමෙන් පිළිබඳව යම්කිසි කෙනෙක් ගැටුමක් ඇති කර ගතහාත්, ක්ලේර ධීමියන් උත්පාදනය වෙන්නට සංයෝජන ධර්මයන් පහළ වෙන්නට, එය හේතුවක් වෙනවා. කෙලෙස් නසන්නට යන ගමනේදී හැමවිටම එය බාධකයක් වෙනවා. අන්ත ඒ නිසයි මේ ක්‍රාන්තිය හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට කෙලෙස් නසන්න උපකාර වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

ඉවසීමේ ප්‍රතිපදාව

අංගුත්තර නිකායේ වතුක්ක නිපාතයට අයන් පටිපදා වශයෙහි පස්වෙනි පටිපදා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ ඉවසීම පුහුණු කරන ප්‍රතිපදාව පැහැදිලිව දේශනා කරනවා.

“කම්මාව හිත්බවෙ බමා පටිපදා”

මහණෙනි මේ ඉවසීම පුහුණු කරන, ක්‍රාන්තිය පුහුණු කරන ප්‍රතිපදාව කුමක් දී?

“ඉය හික්බවේ එකවේ වා බමෝ තොති සිතස්ස
උන්හස්ස ජ්‍යෙෂ්ඨාය පිපාසාය ඩිංස මකස වාතාතප
සිරිංසප සම්භිස්සානා.”

මේ වාතායෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා
යම්කිසි කෙනෙක් බාහිරින් පැමිණෙන්නා වූ අනිෂ්ටාරම්මන
ඉච්චන්නේ තොහොමද කියල. බාහිරින් අපට ශිතල උණුසුම
පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම මැසි මදුරුවන්ගෙන් උවදුරු
පැමිණෙන්නට පුළුවන්. ඒවා ඉච්චන්නට බැරි වුණෙන් ඒ හැම
මොහොතකදීම තුරුස්නා බව කොළඹ මතුවෙලා කෙලෙස්
උත්සන්න විමයි සිද්ධ වෙන්නේ. ඒ මතුවෙන ක්ලේගයන්ට
වසර වුණෙන් ප්‍රාණසාතාදී අකුරා කම්මිවලට පුද්ගලයා යොමු
වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා තමයි ශිතල, උෂ්ණය,
මැසි මදුරුවන්ගෙන් වන පිඩා ආදිය ඉච්චීමට අපේ මනස
එක්තරා ප්‍රමාණයකින් හෝ පුහුණු කළ යුත්තේ.

මෙතනදී වරදවා තේරුම් ගන්නට එපා, මේ මැසි
මදුරුවන්ගෙන් පැමිණෙන පිඩා ඉච්චනවා කිවිවහම අද
කාලයේ හැටියට නම් මදුරුවෝ කන්නට ඉඩහැරලා බලාගෙන
ඉන්න එක තරමක් අනතුරුදායකයි. බෙංග වැනි බොහෝ
බරපතල රෝග පිඩා මදුරුවන් හරහා වැළඳෙන්න පුළුවන්. ඒ
නිසා මදුරුවන් ද්‍රූෂ්ය කිරීමෙන් වළක්වාගන්නට අපි යම් කිසි
උපතුමයක් යොදා ගත යුතුයි. ඒක අවශ්‍යයි. නමුත් මේ ඉච්චීම
අවශ්‍ය වෙන්නේ ඒ මැසි මදුරුවන් විදින අවස්ථාවක කුපිත
වුණෙන් ඒකෙන් තමන්ගේ මනසත් විනාශ වෙනවා. මදුරුවන්
විදිම නිසා කයට යම් හානියක් වෙන්න පුළුවන්. එය වළක්වා
ගත යුතුයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
කයට පැමිණෙන හානිය නිසා මනස විනාශ කරගන්නේ නැතිව,

මනසත් ආරක්ෂා කරගෙන කයටත් පැමිණෙන හානිය වළක්වා ගන්න නම් ඉවසීම අනිවාරයෙන්ම පූජණ කරල තිබිය යුතුයි. ඉවසීම පූජාණු නොකළ කොනා සැනෙකින් කුපිත වෙනවා. ඒ වගේම අවෝගකාරීව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කළයුත්ත නොකළයුත්ත තෝරා බේරා ගන්න බැරිව බොහෝ හානි පාඩු සිද්ධ කර ගන්නවා, මෙලොවටත් පරලොවටත් දෙකවම. ඒ නිසා මුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඉවසීමේ ප්‍රතිපදාව සැටියට දේශනා කරනවා මේ බාහිරින් පැමිණෙන පිඩාවන් දරාගන්නට පූජාණු වීම.

හින් ගින්දර

ඒ වගේම "ඡිස්චිජා පිපාසා." පිපාසාව බඩින්න ආදිය එක්තරා ප්‍රමාණයකට දරාගන්න පුළුවන් වෙන්න මින. මේකෙන් අදහස් කෙරෙන්නේ නොකා නොබී ඉන්න කියන එක නෙවයි. ඒවාට ඔරෝත්තු දෙන මට්ටමට යම් තරමක් සැකසේන්න නොහැකි වුණෙන් ඒ හැම මොහොතුකම මනස වික්ෂිත්ත කරගෙන දුක් විදිනවා. බඩින්න පිපාසාව නිසා ඇතිවන කායික පිඩාවට අමතරව මනසින් බොහෝ දුක් විදින්නට පෙළඳෙනවා. ඒ මානසික පිඩාව නිසාම කයේ පිඩාව තව තවත් උත්සන්න වෙනවා. සමහර ජාතක කරාවල, වරිත කරාවල එහෙම සඳහන් වෙන්නේ ඇතැම් තාපසවරු, ඇතැම් උපාසකවරු යම් යම් අවස්ථාවලදී මුදු පසේමුදු මහරහතන් වහන්සේලාට තමන් සතු දේ දන්දිලා ඒ කුළු ප්‍රිතිය ණ්‍රක්තිවිදිමින් දින ගණනක් මුළුල්ලේ නිරාභාරව හිටපු අවස්ථා. ඒ නිරාභාරව ඉදිම නිසා කොතරම් කයට හානි වෙන්නට පුළුවන් ද කියල අපට හිතුනට ඇත්තටම මනස ප්‍රසන්න නම්, පැහැඟන් නම්, සතුටින් ප්‍රිතියෙන් පවත්වා ගන්නට පුළුවන්

නම්, ඒ ප්‍රසන්න මතෙක් හාවයන් නිසා කය සුවපත් වෙනවා. කුසගිනි සමනය වෙනවා. හිත තරක් කර ගැනීම තුළින්, නොදුවසීම තුළින් ඒ බඩිගින්න පිපාසාව නිසා කයට සිදු කරන හානි දෙගුණ තෙගුණ වෙනවා. ද්වේෂය කෝපය තියන්නේ මහා ශින්නක්. පිපාසාව බඩිගින්න නිසා ගත පමණයි දුවෙන්නේ. ද්වේෂය කෝපය නිසා හිත ගත දෙකම පුළුස්සනවා. මේ දෙකෙන්ම ශින්න දෙගුණ තෙගුණ වෙලා අපේ ඉන්දියන්ට පවා හානි වෙන්න පුළුවන්. විද්‍යායූයේ අද නොයෙකුත් පර්යේෂණ කරලා හඳුනාගෙන තියෙනවා එක් මොහොතක කෝපය ජනිත වෙනකාට ඒ පුද්ගලයාගේ ගරීරයේ ගෙල දහස් ගණනක් එකවර විනාශ වෙන්නට ඒ මහාගින්න හේතුවක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බඩිගින්නට පිපාසාවට ආහාරපාන ගත යුතුයි. නමුත් ඒ පිළියම යොදන තෙක් නොසතුවක් ඇති නොකරගෙන මනස සන්සුන් කරගත යුතුයි.

අවමෝ දහම

ර්ලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “දුරුත්ථානං - දුරාගතානං - වවනපථානං අධිවාසිකජාතිකා හොති” අන් අයගෙන් අපට අහන්නට සිදුවන කුටු වවන අපවාද, අනුම් බැනුම් වෝදනා ගරහා, වැනි දේවල් වලදී ඉවසන්න පුහුණු වෙන්න ඕනෑ. අපට ඕනෑ තරම් එබදු දේ අහන්නට අත් විදින්නට සිද්ධ වෙනවා. තරාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ නුවණුති කෙනාටත් නුවණ නැති කෙනාටත් හැම දෙනාටම ලෝක ධම් අවකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එහෙම නම් ප්‍රගංසා වගේම නින්දාවලටත් අප

හැම කෙනෙකුටම ජ්විතයේ යම් යම් අවස්ථාවල ප්‍රහුණ දෙන්නට සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට අනුන්ගෙන් අපි අහන්නට අකමැති ඇණුම් බැඳුම් චෝදනා ගරහා නින්ද අපවාද ආදිය තමන් වෙත පැමිණෙන විට එයට කුපිත නොවී දුරාගන්නට ප්‍රහුණු වෙනවදී, එය ඉවසීමේ ප්‍රතිපදාවයි කියල තරාගතයන් වහන්සේ දේශනා කරනවා.

ර්ලගට තරාගතයන් වහන්සේ මේ සූත්‍රයේ දක්වනවා “උප්පන්නානං සාරිරිකානං වේදනානං දුක්බානං තිබ්බානං බරානං ක්‍රුකානං අසාතානං අමනාපානං පානහරානං අධිවාසිකජාතිකා හෝති”

මේ ඉවසීම තව බොහෝ ගැමුරට පුරුදු ප්‍රහුණු කරගෙන යනකොට ගිරිරය තුළින්ම උපදින තව නොයෙක් ක්‍රුක වේදනා ඉවසන්න ටිකෙන් ටික ප්‍රහුණු විය යුතුයි. වාත ආබාධ, ඒ වගේම සේම කිපීම නිසා පිත කිපීම නිසා ඇතිවන නොයෙකුත් පිඩාවන්, වා පිත් සේම් කියන මේ තුන් දොස් අඩුවැඩි විම නිසා ඇතිවන නොයෙකුත් කායික වේදනාවන් අපි හැම කෙනෙකුටම ජ්විතයේ අත්විදින්නට සිද්ධ වෙනවා. පෘථිග්ගන මනුෂ්‍යයාට පමණක් නොවෙයි රහතන් වහවන්සේලාවන් මේ ලෙයින් මසින් සැකසුනු කයක් දුරා ඉන්නතාක් කල් එබදු ක්‍රුක අත්දුකීම් විදින්න සිදුවෙනවා.

ලොවිතුරු සුව සඳහ ඉවසීම

ලංකාවේ භාවනානු යෝජිව හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ නමකට රාත්‍රී කාලයේ තදබල වාත ආබාධයක් උදරයේ ඇතිවුණා. ඒක දුරාගන්නට බැරිව උන්වහන්සේ ඒ මේ අත පෙරලෙනකොට පිණ්ඩාතික තෙරුන්වහන්සේ

නමක් එතන වැඩ ඉදාලා කියනවා "ඇටුත්ති පැවිද්දා කියල කියන්නේ ඉවසීම පුරුදු පුහුණු කරන කෙනෙක්. ඒ නිසා මේ වේදනාවෙන් ඇඟරෙන්නට තලියන්නට සුදුසු තැහැ. මෙහිදී ක්‍රාන්තිය පුහුණු කරන්න" කියල උන්වහන්සේ සිහිපත් කළා. එතනදී උන්වහන්සේ කොයි තරම් දුරට ඉවසුවාද කියනවා නම් අවසානයේ උදරය පුපුරා යනවා. ඒ තදබල වේදනාව අරමුණු කරගෙන විද්‍යුත් වඩාලා උන්වහන්සේ අනාගාමී එලයට පත්වෙලා අපවත් වුණ බව ඒ කරා ප්‍රවෘතියේ සඳහන් වෙනවා. අපි කරාකරන්නේ ඉවසීම පාරමිතාවක් හැටියට පුහුණු කරන හැටිනේ. අර මුලින් කිවිව ආකාරයට සරලව පුහුණු කරලා ගැහුරට ගැහුරට යද්දී තමන්ගේ කයට පැමිණෙන මාරාන්තික වේදනා වලදී පවා නොගැටී වික්ෂිප්ත නොවී අමනාපයක් විරැද්ධිතාවයක් ඇති නො කරගෙන පවතින්නට ඒ තැනැත්තා පුරුදු පුහුණුවීම අවශ්‍යයි.

මේ විදිහට කියනකාට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඔය කියන විදිහට ඉවසීම අපි කොහොම පුහුණු කරන්ද කියල. මේ කියන විදිහට ඉවසීම පුහුණු කරන්න සාමාන්‍ය කෙනෙකුට නොහැකි වෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය පමණට ඉවසීම පුහුණු නොකරන කෙනාට කෙලෙස් නසන්න පුළුවන්කමක් තැ. අද සමාජයේ අපි දකින ප්‍රබලම දුවිලකමක් තමයි කෙලෙස් නසන්නට කොයිතරම් උත්සාහ කළත්, බොහෝ දෙනෙක් තුළ ඉවසීම අවශ්‍ය පමණට තැ. දරාගන්නට බැරිවයි දශලන්නේ. ඒවා දරාගන්න බැරිව ඒවායින් පැනලා දුවන්න උත්සාහ කරනවා. පලා යන්නට හෝ ප්‍රතිකෙෂ්ප කරන්නට හෝ ගැලවෙන්නට හෝ මං නොයන්නේ ඒවා දරාගන්න ඉවසන්න මනස පුහුණු කරලා තැති නිසා. මෙහෙම කියනකාට ඇතැමි කෙනෙක් වරදවා තේරුම් ගන්නවා, "හාමුදුරුවෝ කියන්නේ

හාවනා කරන්න එපා කියලදී? මේ දැකින් නිදහස් වෙන්න උත්සාහ නොකළ යුතුයි කියලදී?" මෙහෙම ප්‍රශ්න කරනවා.

නිවෙන්න ඕන හම් ඉවසන්න

අපට අද අදම මේ හටයේම නිවන් දකින්න පුළුවන් නම්, ඒ තරම් ග්‍රේෂ්ය කරතවායක් තවත් නැහැ. හටයේ රඳිය යුතුයි පැවතිය යුතුයි කියල බුදු රජාණන්වහන්සේ කොහොත්ම දේශනා කරන්නේ නැ. හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගැනීමට වහා ක්‍රියාත්මක වන්නා සේ අප්‍රමාදීව කෙලෙස්ධම් ප්‍රහානය කරන්න උත්සාහ කළ යුතුයි කියලයි බුද්‍යහාමුදුරුවා දේශනා කළේ. නමුත් කළබල වෙලා දැගලුවාත් වෙන්නෙ ගින්න තවත් ඇවිලිමයි. එනිසා වහාම ක්‍රියාත්මක වෙන්නත් ඕන. නමුත් කළ යුත්ත නො කළ යුත්ත හරහැරී හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මානසික සංයෝගක් තියෙන්නත් ඕන.

ඒ නිසා ජ්‍යෙෂ්ඨයේ අපට අත්දකින්නට සිදුවන විවිධ දුක් කමිකවොල් වලදී කළබල නොවී ඉන්න පුහුණු විම පළවෙනිම පියවරයි. කළ යුත්ත නිවැරදිව හඳුනාගෙන වහා ක්‍රියාත්මක විම දෙවැනි පියවරයි. ඒවාට විරැද්‍ය නොවී මැදහන් සිතින් එය දරා ගැනීමට පුහුණු වුණේ නැතිනම් ඒ කෙලෙස් මතුවෙන්නෙ කොහොමද, කොතනින්ද කියල අපට තෝරා බෙරා ගැනීමට නොහැකිවෙනවා. එහෙම තෝරා බෙරා ගන්නට බැරි වුණෙන් ඒ තැනැත්තා කෙලෙස් නසනවා වෙනුවට කෙලෙසුන්ගෙන් පලායන්නට දැගලලා බරපතල අරුවූ වලට මුහුණපාන අවස්ථා අඩි සමාජය දැකළ තියෙනවා. ඒ නිසයි අඩි නිතරම මතක් කරන්නෙ, කෙලෙස් නැසීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා උත්සාහවත් විම අතිශයින්ම ප්‍රශ්නයි. නමුත් මේ කටයුත්ත සම්පූණ් කරන්නට නම්, මේ උත්සාහය එල දරන්නට

නම් ඒ තැනැත්තාට පැමිණෙන කායික පිඩා සහ මානසික පිඩා දරා ගන්නට පුළුවන් ඉවසීම - ස්ථාන්තිය නොවැරදිම පුහුණු කළ යුතුයි.

ඒ ඉවසීම කායික වශයෙනුත් පුහුණු කරන්න මිනැ. මානසික වශයෙනුත් පුහුණු කරන්න මිනැ. ඒ දෙයාකාරයෙන්ම ඉවසීම පුහුණු කරන තැනැත්තාට මාරාන්තික කායික වේදනාවන් සහ තමන් නැති වෙනවා හා සමානව හැගෙන මානසික වේදනාවන් සමනය කර ගන්න පවා ක්‍රමයෙන් මනස පුහුණු කළ හැකියි. එබදු තැනැත්තා කෙලෙස් ජය ගන්නට සුදුස්සේක් වෙනවා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ වතුක්ක නිපාතයේ පටිපදා වශයෙහි එන මේ පස්වෙනි පටිපදා සූත්‍රයෙහි දක්වන්නේ "මහණෙනි මෙන්න මෙයයි ඉවසීම පුහුණු කරන ප්‍රතිපදාව." මුළුන්ම බාහිරන් එන පොඩි පොඩි පිඩා දරා ගන්නට ගතසිත පුහුණු කරන්න මින. ඒ වගේම කය ඇතුළතින් එන ප්‍රංචි ප්‍රංචි වේදනාවන් දරාගන්නටත් ගතසිත පුහුණු කරන්න මින. අවසානයේ කොයි තරම් කුලක අත්දුකීමක් වුණන් දරා ගන්නට අපේ ගතසිත පුරුදු පුහුණු කරන්න මින. එසේ පුහුණු කිරීමේදී මනසේ පහළවෙන මේ ඉවසීමේ ගණය අප පරතෙරට පමුණුවන්නට සමන් වෙනවා. එනිසයි ඉවසීම පාරමිතාවක් වෙන්නේ.

දුබලම තැන සොයා ගන්න

ඉවසීම පිළිබඳව කරා කරදී අපි අවධානය යොමු කළයුතු තවන් කාරණයක් තියනවා. සමහරුන්ට සමහර බරපතල කාරණා ඉවසන්න පුළුවන්, නමුත් සමහර සුළු දේවල් තියෙනවා දරා ගන්න බැරි. තමන්ගේ කය විනාශ විම වුණන් ඉවසන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි සමහර වෙළාවට තමන්ගේ

අදහසකට අන් අය විරැද්ධ වෙනකොට බොහෝම බරපතල විදිහට කෝපවෙලා ඒ පිළිබඳව ගැටෙනවා. තමන්ගේ යානීන් සම්බන්ධව තමන්ගේ දරු මුණුබුරන් සම්බන්ධව අමුදරුවන් සම්බන්ධව ඉවසීම නැතිව බොහෝ ගැටුම් ඇති කර ගන්නවා. එහෙම නම් ඒ තැනැත්තා “කොහොමද මම එබදු අවස්ථාවලදී ඉවසන්නේ” කියලා හඳුනාගෙන එතැන් සිට පුරුදු පුහුණු කළ යුතුයි.

සමහරු කියනවානෙ “මට මිනම දෙයක් ඉවසන්න පුළුවන්, හැබැයි අසාධාරණය මට ඉවසන්න බැහැ.” එහෙම නම් අසාධාරණය කියන අරමුණ තමයි ඒ තැනැත්තාට ඉවසීම පුහුණු කරන්න සුදුසුම අරමුණ. ඒකෙන් මම අදහස් කරන්නේ ලෝකයේ අසාධාරණ දේවල් සිදු වන එක හොඳයි කියල නෙවෙයි. නමුත් අපේ මනස ගැටෙන තැන පදනම් කරගෙනයි ඉවසීම පුහුණු කළ යුත්තේ. තමන්ට කරදරයක් වෙනකොට සමහරුන්ට ඉවසන්න පුළුවන්. සමහරුන්ට බැහැ. තමන්ගේ ධනයට හානි වෙනකොට සමහරුන්ට එක දරා ගන්න පුළුවන්, එක එතරම් දෙයක් නෙවෙයි. නමුත් සමහර කෙනෙකුට ධනයට හානිවෙනකොට කොහොමවන් ඉවසන්න බැහැ. සමහර කෙනෙකුට අමුදරුවන්ට හානි වුණත් ඉවසන්න පුළුවන්. නමුත් ධනයට හානි වෙන එක ඉවසන්න බැහැ. රේලගට තැයන්ට හිත මිතුරන්ට මවිපියන්ට හානිවන එක සමහරුන්ට ඉවසන්න බැහැ. මෙන්න මෙහෙම මේ ක්‍රාන්ති පාරමිතාව පුරුදු පුහුණු කරදීමි අපි තොරා බෙරා ගන්න යින අපට ඉවසන්නට බැරි තැන කොතනද, අපි ගැටෙන තැන කොතනද, අපේ දුබල තැන කොතනද අන්න එතන මුල් කරගෙන තමයි මේ ඉවසීමේ පාරමිතාව වික වික අපි පුහුණ කරන්න යිනැ.

කෙනෙකුට මේ වෙනකොටත් එක්තරා ප්‍රමාණයකින් ඉච්චීම තියෙන්න පුළුවන්. එහෙම නම් ඒ තැනැත්තා තමන්ට තියෙන ඉච්චීමත් රැකගෙන, ඉන් ඉදිරියට තමන්ගේ මතස ගැවෙන්නේ කොතනද, හැපෙන්නේ කොතනද කියලා හදුනාගෙන අන්න ඒ තැන් වලදී ඉච්චන්න උත්සාහවන් විය යුතුයි. මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් “එහෙම නම් තමන්ගේ බිරිදිට තමන්ගේ දරුවන්ට කරදරයක් වෙනවා දැක්කත් නිහඩව ඉන්න කියල ද කියන්නේ.” එහෙම නොවේයි. ඒ හානි වළක්වාගන්න අනිවාරයයෙන් තමන් ක්‍රියාත්මක විය යුතුමයි. නමුත් කෝපවීම ඒකට අවශ්‍ය කාරණයක් නොවේයි. නොඉච්චීම ඒකට අවශ්‍ය කාරණයක් නොවේයි. කුපිත වුණු තැන ඉච්චීම නැතිවුණු තැන තමන් කරන්නේ කියන්නේ කුමක්ද කියල තමන්ටවත් තේරෙන්නේ නැ. එතකොට ඒ අමුදරුවන්ට වෙන්න ගිය හානියට වඩා බරපතල හානියක් තමන්ගේ කළබලය නිසා වෙන්න පුළුවන්. අඩංගු වෙන්න ගිහිල්ලා සමහර විට කළබලය නිසා තමන්ගේ ආයුධයෙන් තමන්ගේම අයට හානි කරන අවස්ථා තියනවා. මේකෙන් අදහස් කරන්නේ ගහලා, මරලා, වෙඩිතියලා යනකම නිහඩව බලාගෙන ඉන්න කියන එක නොවේයි. ඒක අනුවණ ක්‍රියාවක්.

අන්තගාමී නොවිය යුතුයි

බුද්‍යභාමුරුවා දේශනා කරනවා කරන්නට පුළුවන් දේ අතහැරල දාල තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ ධනය තමන්ගේ අමුදරුවන් ආරක්ෂා කර ගැනීම පැත්තකට දාල නිහඩ වෙනවා නම් ඒ පුද්ගලයා විරය සම්පන්න, දෙයෙන් සම්පන්න, යානවන්ත පුරුෂයෙක් කියල කියන්න පුළුවන් කමක් නැ. ඒක එක්තරා

අන්තයක්. හැඳුයි තමන් රෙක ගන්නට කියලා, තමන්ගේ ධනය රෙක ගන්නට කියලා, තමන්ගේ අමුදරුවන් රෙක ගන්නට කියලා කුළුතවෙලා කළබල වෙලා කළයුත්ත නොකළයුත්ත හඳුනා ගන්නට බැරිව අතරු කර ගන්නවා නම් ඒකත් සුදුසු දෙයක් නොවයි. ඒ තැනැත්තා විරයවන්ත කෙනෙක්ය නුවණුති කෙනෙක්ය ඉවසන කෙනෙක්ය කියල හඳුන්වන්න ප්‍රාථමික කමක් නෑ. මේ දෙකම අත්ත දෙකක්. කාරණය තෝරා බේරා ගන්නට බැරිව කළබල වෙලා ත්‍යාත්මක විම එක් අන්තයක්. ඒ වගේම කාරණය ගැන එතරම් තැකීමක් නැතිව “සිදු වෙන දෙයක් සිදු මුණාව අපට වැඩික් නැතෙ” කියල සම්පූර්ණයෙන් නොසලකා හැරීම අනෙක් අන්තයයි. මේ අන්ත දෙකින්ම බැහැර වෙන්නට මින. මගේ කයට මින දෙයක් සිදුවුනාවේ කියලා අතහැර දාල ගුණුනම් වචන්න අපට බැහැ. තමන්ගේ ධනයට මින දෙයක් සිදුවුනාවේ කියල අතහැර දාලා කෙනෙකුට ලේඛික ත්විතයක් පවත්වන්න බැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෙවා දේශනා කරන්නේ “ආරක්ෂ සම්පදා” ආරක්ෂක සම්පදාව හෙවත් මේ ධන බාහා රෙක ගන්නට නුවණුති පුද්ගලයා ත්‍යාත්මක විය යුතුයි. ව්‍යුග්සප්පේ සූත්‍රයේදී විශේෂයෙන් බුදු හාමුදුරුවෙවා දේශනා කරනවා මේ ආරක්ෂ සම්පදාව ගැන. මේ ලෝකයේ ධනය උපයනවා වගේම ඒවා රෙකගන්නටත් තමන් විධිවිධාන යොදන්න මිනැ.

ඒ නිසා තමන් මෙන්ම තමන් සතු දේත් රෙකගන්න මින. නමුත් ඒවා රෙක ගන්නට ගිහිල්ලා අපට ඉවසීම - ක්‍රාන්තිය නැතිවෙනවා නම්, දරා ගන්න නොහැකි වෙනවා නම්, අඩ ද්බර ගැවුම් ඇති කර ගෙන නොයෙක් පවිකම් කරගන්නවා නම්, ද්වේෂය වෙරය, කේරුය අඡ් මනසේ මතු කරගෙන මෙලොවින් පරලොවින් පිරිහෙනවා

නම්, ඒ තැනැත්තා ඒ ආරක්ෂක සංවිධානය යෙදු හැටි එතරම් උච්චිත නෑ.

යුතුකම ඉටු කරන්න - මනස රැක ගන්න

එහෙම නම් මෙතනදී අපට කුමක් ද කරන්න තියෙන්නේ. තමන් රක ගන්නත් අන් අය රක ගන්නත් යම් වැඩි පිළිවෙළක් ත්‍යාත්මක කරන්නත් ඕන. හැබැයි මනස විනාශ නොකරගෙන ඉවසීමෙන් පවත්වා ගන්නත් ඕන. එහෙම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉවසීමෙන් යුත්තව සිද්ධ කරන රක්ෂණ ප්‍රතිපදාවක්. අපි හිතමු දරුවෙක් යම්කිසි වරදක් කරනවා. එතනදී ඒ මේපියෝ කළුපනා කරනවා "අපි ඉවසන්න පුරුෂ වෙන්න ඕනනේ. දරුවා කරන වරදකදිවත් අපි ගැවෙන්න යන එක හොඳ නෑ. කොප වන එක හොඳ නෑ. මම මේවාට කළබල වෙන්න යන්නේ නැහැ" කියල තිහඩ වුණෙන් එයින් කුමක් වෙයිද? එහෙම වුණෙන් ඒ මේපියෝ දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම පැහැර හැරියා වෙනවා. දරුවාගේ වරද දැක්ක ගමන්ම එකට කොප වෙලා දැඩුවම් කරන්න පෙළුමෙනවා නම් එකත් සුදුසු නෑ. දරුවන්ගේ වරද දැකළ ඒ වරද හඳුනාගෙන, මෙය මොහුට අනර්ථක් තිසා ඉන් වලක්වා ගැනීමට බැණවැදීම ද අවශ්‍ය, එහෙම නැතිනම් තරවු කිරීමද අවශ්‍ය, දැඩුවම් කිරීමද අවශ්‍ය, කියලා හඳුනාගෙන එය කරන්නට පුළුවන් වෙන්න ඕන. නමුත් මනසේ ගැටුමක් ඇති කරගන්නේ නැතිව. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රාන්ති පාරමිතාව හෙවත් ඉවසීමේ ප්‍රතිපදාව දේශනා කරන්නේ.

මහතුකම

මේ විදියට ඉවසීම ශිෂ්ටයන්ට පමණක් නොවයි විශේෂයෙන්ම පැවිද්දාට අත්‍යාවශ්‍ය කාරණයක්. බුදුරජාණන් වහන්සේ ඉවසීම "මහතුකම" හැටියටම දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ වැඩි ඉත්ත කාලේ ධම්මික කියලා හික්ෂුන් වහන්සේ තමක් වැඩිසිටියා. මේ හික්ෂුන් වහන්සේ නිතර කිපෙන, පොඩී දෙයින් නොසන්සුන් වන ආවේගකාරී කෙනෙක්. උන් වහන්සේ එක් විභාරස්ථානයක වැඩි සිටියා. ඒ විභාරස්ථානයේ දායක කාරකාදීන් එකතු වෙලා "මේ හාමුදුරුවෝ තම් අපේ පන්සලට හරියන කෙනෙක් නොවේ, අපි වෙනත් සුදුසු හාමුදුරු තමක් ගෙන්න ගතිමු" සි කියලා අර හාමුදුරුවා බැහැර කරලා වෙනත් හික්ෂුන් වහන්සේ තමක් ඒ විභාරස්ථානයට වැඩිම කර ගත්තා. පසුව මේ ධම්මික හික්ෂුව තවත් විභාරස්ථානයකට හියා. එතනත් රික කාලයක් යනකාට ගැටිලා හැඳිලා දායකකාරකාදීන් මේ හික්ෂුන් වහන්සේ විභාරස්ථානයෙන් බැහැර කළා. මේ විදියට විභාරස්ථාන හතකටම ශිහිල්ලා ඒ හතෙන්ම නෙරපු නිසා මුදු හාමුදුරුවා හොයාගෙන එනවා. ඇවිත් ධම්මික හික්ෂුව බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා "ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මම විභාරස්ථාන හතකින්ම නෙරපා දුම්මා. එනිසා ස්වාමීනි ඒ අයට සුදුසු දැඩිවමක් කරන්න. එහෙම නැත්තම් මට සුදුසු විභාරස්ථානයක් සොයා දෙන්න. මේ අය මට මෙහෙම මෙහෙම කෙනෙහිලිකම් කළා" කියල බුදුරජාණන් වහන්සේට අර දායකයන් පිළිබඳව වෝදනා කළා. එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා "ධම්මික ඔබ මහණකමෙහි පිහිටා සිටියදීම ද ඒ අය ඔබව නෙරපා හැරියේ." එතනදී මේ ධම්මික හික්ෂුව අහනවා "ස්වාමීනි මහණකමෙහි පිහිටනවා කියන්නේ කොහොම ද ?" එතනදී තරාගතයන් වහන්සේ දේශනා කරනවා "යම් කිසි කෙනෙක් මහණකමෙහි පිහිටනවා කියලා කියන්නේ, බණින ගහන තාචන පිඩින කරන අය කෙරෙහි කුපිත නොවී, ඒවාට එකට එක කරන්න නොයා, පළිගන්න නොයා ඉවසීමෙන්

කටයුතු කරන්න පුළුවන්නම් අන්න ඒ ඉවසීමයි මහණකම කියන්නේ.” “බන්ති පරම් තපොතිතිකා” අන්න එහෙම ඉවසීමයි පරම ක්‍රාන්තිය හැටියට, උසස්ම තපස උසස්ම මහණකම හැටියට බුදුහාමුදුරුවා හික්ෂුන් වහන්සේලාට නිතර නිතර අවවාද කළේ. ඒ වගේම පැවිද්දා කියන්නේ කවුද, ගුමණයා කියන්නේ කවුද කියලා හඳුන්වන තැන බුදුරජාණන් වහන්සේ මේ ඉවසීමම ගුමණ ධලිය වශයෙන් දේශනා කරනවා. මහණකම එහෙම තැත්තම් ගුමණ ධලිය හඳුන්වන්නට තව බොහෝ වෙන නිබියදී තරාගතයන් වහන්සේ විශේෂයෙන් යොදාල තියෙන වෙනය තමයි මේ කේප නොවීම හෙවත් ඉවසීම.

“යො කේපනෙයා නකරෝති කේපං
නකුජ්කති සප්පුරිසා කද්වී
කුදේ බාපි සෞ නාවිකරෝති කේපං
තං වෙ තරං සමණමාහු ලෝකේ”

“යො කේපනෙයා නකරෝති කේපං.” කේප කළයුතු තැන කේප නොවනවා නම් ඒකයි හැබේ ඉවසීම. සමහර කෙනෙකුට අනික් අවස්ථා වලදී කේප නොවී ඉන්න පුළුවන් විය හැකියි. නමුත් කේප වෙන්නට කරුණු පැමිණෙදීත් කේප නොවී ඉන්නට පුළුවන් නම් අන්න ඒකයි ඉවසීම කියන්නේ. කුපිත විමට සාධක මතුනොවෙනව නම් අමුතුවෙන් ඉවසන්න දෙයක් නැ. ඒ වගේම “කුද්ධොපාපි සෞ නාවිකරෝති කේපං” යම් කෙනෙකුට යම් ප්‍රමාණයකින් කේපය මතු වුණත් ඒක පිට කරන්න යන්නේ තැත්තම්, ගහ බැණුගන්න යන්නේ තැත්තම්, ඉවසීම මතුකර ගන්නවා නම් “තංවෙ තරං සමණමාහු ලොකේ” ඒ සත්පුරුෂයා තමයි ලෝකයේ ගුමණයා කියලා හඳුන්වන්නේ. කෙලෙස් සමනය කරන්න, කෙලෙස් ප්‍රහානය කරන්න සුදුසු තැනැත්තාය කියල කියන්නේ. බුදුහාමුදුරුවා මේ විදිහටයි

ගුණ ධීමිය අර්ථකාලය කළේ. මේ ඉවසීම හෙවත් ක්‍රාන්ති පාරමිතාව නිවන් ද්‍රික්‍රිත්‍යාචාර, ගුණ දහම් වචිත්‍යාචාර, පාරමිතා පුරන්‍යාචාර, මහණදම් පුරන්‍යාචාර ඒ තරම්ම ප්‍රධාන වෙන කාරණයක්.

දුබලකම නිසා ඉවසීම

සමහර කෙනෙක් තමන්ගේ අයුෂානකම නිසා ඉවසනවා. ඒ කියන්නෙන කරදර, බාධක, නිරිහැර වෙනස්කර ගන්න තමන්ට නොතේරෙන නිසා මහේ ඉවසාගෙන ඉන්නවා. මේ පාරමිතා කරාවෙදී අනුවණකම නිසා ඉවසීම පාරමිතාවක් හැටියට ගැනෙන්නේ තැ. අනුවණකම නිසා හෝ ගහගන්න බැණෙන්න යන්නේ තැතිව, කෝප නොවී ඉන්නවා නම් ඒකත් එකත්තරා ඉවසීමක් තමයි. නමුත් ඒක ක්‍රාන්ති පාරමිතාව හැටියට ගණන් ගන්නේ තැ.

ඒ වගේම සමහරු ඉවසනවා දුව්‍යීලකම නිසා. ඒ කියන්නෙන තමන්ට පීඩාකරන තැනැත්තා එක්ක හැඳුවෙන්න තමන්ට හයියක් තැ. ගක්තිය තැතිකම නිසා තමන් දරාගෙන ඉන්නවා. සමහරු කියන්නෙන “ලස් තැන් දුක හැකිලෙනවා මිටි තැන් දුක ප්‍රප්‍රපනවා” කියලා. ඒ ක්‍රමයට මිටි තැනක් දුක්කොත් තමන්ට වඩා දුබලයෙක් දුක්කොත්, ඒ අයට කෝපවෙලා කැකෝ ගහල බැණ වැදිල හිංසා පීඩා කරල තමන්ගේ බලය පෙන්නන්න උත්සාහ කරනවා. තමන්ට වඩා බලවතෙක් දුක්කොත්, හැකියාව තියෙන කෙනෙක් දුක්කොත් එතනදී තමන් බොහෝම යටහත් පහත් කම් පෙන්නල, ඒ අය වැරදි කළා වුණත් ඒවා දරාගෙන බොහෝම ඉවසීමෙන් කටයුතු කරන්ට උත්සාහ කරනව. තමන්ගේ රකියාව තැතිවෙයි කියල හරි එතනදී කළබල නොවී කටයුතු කරනවා. ඒකවත් ඉවසීම කියල එතනදී කළබල නොවී කටයුතු කරනවා. ඒකවත් ඉවසීම කියල තමයි ලෝකයේ ව්‍යවහාර කරන්නේ. නමුත් ඒක දුව්‍යීලකම නිසා

අැතිකරගන්නා හැඟීමක් මිස මේ පාරමිතාවක් හැටියට කියන උසස් ඉවසීම තෙවෙයි. ඒ අය ඉවසනවා වගේ පෙනුනට, ගැඟීමක් අැතිකර ගන්නා නැතිව හිටියට මනස තුළ ද්‍රේවිෂය වෙරය කොට්ඨය බුරඹුරා නැගෙනවා. අවස්ථාවක් ලැබුණෙන් පළිගන්න තැනට ඒ අය ක්‍රියාත්මක වෙනවා. අැතැම් කෙනෙක් බොහෝ කාලයක් ඒ ප්‍රබල අයගේ හැම පිඩාවක්ම විදු දරාගෙන ඉදාලා, තමන්ටත් කේලමක් හරි කියලා ඒ අයගෙන් පළිගන්න අවකාශයක් ලැබුණෙන් එය අවස්ථාව කරගෙන අර ප්‍රබලයා පහතට ඇද දමන්න, විනාජ කරන්න කුමන්තුණ කරන්නේ ඒක ඉවසීම නොවන නිසයි.

රාගය නිසා ඉවසීම

තව සමහරු රාගය නිසා ඉවසනවා. ඒ කියන්නේ රාගයෙන් බැඳුනු කෙනාගේ හිත නොවිදී පවත්වා ගන්නට, ප්‍රිය බව දිනාගන්නට ඒ තැනැත්තාගෙන් හෝ තැනැත්තියගෙන් මොන පිඩාවක් ආවත් ඒක දරාගන්නට උත්සාහ කරනවා. ඒක අපට ඉවසීම වගේ පෙනුනට ඇත්තටම රාගය නිසා, තමන්ගේ මනසේ මතුවෙන විරෝධය යටපත් වීමකුදි සිදු වෙන්නේ. බොහෝ වෙළාවට විවාහ වෙන්න ආසන්න තරුණ තරුණියන් අතර මේ ස්වභාවය පෙනෙන්නට තියෙනවා. ඒ අය විවාහ වෙන්න කළින් මවුනොවුන්ගෙන් සිද්ධ වෙන හැම පිඩාවක් ම බොහෝම කරුණාවෙන් වගේ දරා ගන්නවා. ඒ කිසිවකට කේප වෙන්න ගැවෙන්න යන්නේ නැ. ඒ හැම එකක්ම “කමක් නැ එහෙම වුණාට” කියල බොහෝම සරල විදිහට දරාගන්නවා. ස්ත්‍රීයන් එහෙමයි. පුරුෂයන් එහෙමයි. නමුත් විවාහවෙළා තමන්ගේ රාගය යම් ප්‍රමාණයකට සංස්ක්‍රිතව පස්සේ මවුනොවුන්ගේ නොයෙක් අඩුපාඩු වලට කුපිත වෙන්න

පටන් ගන්නවා. රට පස්සේ ඔවුන් කඩා කරන හැටින් වැරදියි. බලන හැටින් වැරදියි. කන්න වික දෙන හැටින් වැරදියි. මේ හැම එකක් එක්කම ගැටිලා කෝපය, ද්වේෂය උත්සන්න කර ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? මුලදී රාගය නිසා යටපත් කරගෙන හිටියා විනා එය සැබැඳු ඉවසීමක් නොවන නිසා.

කපටිකම නිසා ඉවසීම

එ වගේම සමහරු කපටිකම නිසාත් ඉවසනවා. ඒ කියන්නෙන තමන්ගේ වැඩි වික කරගන්න, හිත දිනා ගන්න. කොඥාම හරි ඒ වෙලාවේ හැටියට හිත සතුවූ කරලා තමන්ගේ වැඩි වික කරගන්න, කපටි පුද්ගලයා අනෙකාගෙන් සිදුවන හැම පිඩාවක්ම දරාගෙන ඉවසීමෙන් කටයුතු කරනවා. එකත් එක්තරා ඉවසීමක් තමයි. නමුත් එය පාරමිතාවක් හැටියට ගැනෙන ඉවසීම නොවයි. එබදු කෙරාවික පුද්ගලයා තමන් අතින් අනුත්ව සිදුවුණ වැරදී අඩුපාඩු නිසා තමන්ව බැණුම් අහන්න පුණෙක් “කමක් නෑ, අපිට ඉවසීමන් අවශ්‍යයිනේ. ඒ නිසා අපි මිවාට කිපෙන්න මින නෑ” කියල අර තමන්ගේ වරද වහලා එක ඉවසීමේ ගුණයක් හැටියට ඉස්මතු කරන අවස්ථා සමාජයේ අපි දැකළ තියෙනවා.

එයම කුහකකම කියලන් හඳුන්වනවා. කුහකකමයි කියන්නෙන තමන් ලග තැනි ගුණ පුද්ගිනය කිරීම. මේක බොහෝ වෙලාවට පැවිද්දන් තුළ වගේම හිහියන් තුළන් බහුලව ප්‍රකට වෙනවා. ඒ කියන්නෙන ගුණවතුන් හැටියට අන් අය ඉදිරියෙ පෙනී සිටින්නට උත්සාහ කරන අවස්ථා. එබදු තැන්වල දී ඒ තැනැත්තා තමන් ලග තියෙන කෝපය තැමති දුවිලකම වසාගෙන අනුන් කරන කියන දේ ඉවසාගෙන ගුණවතෙක් හැටියට සමාජයේ පෙනී

සිටින්න පුළුවන්. නමුත් එයත් මේ ක්‍රාන්ති පාරමිතාව හැටියට ගැනෙන ඉවසීම නොවෙයි.

මායාව තිසාත් සමහරු ඉවසනවා. මායාව කියන්නේ තමන් ලග තියෙන දුරුණුය අන් අයට නොපෙනෙන්නට සගවා ගැනීමයි. ඇතුළතින් කේපය මතු වෙනවා. ඒ මතුවෙන කේපය කොහොමවත් අන් අයට පෙනෙන්නට දැනෙන්නට නොදී බලෙන් සගවා ගන්නවා. ඒ කේපය තුෂුදුසුයි කියා තේරුම් අරගෙන නොවෙයි, අන් අයට පෙනුනොත් තමන්ට ලැබෙන ලාභ සත්කාර ආදිය නැතිවේවි, තමන්ගේ ප්‍රතිරුපය බිඳේවි කියල. අන්න ඒ විදිහට දුරුණ ලොවට ප්‍රකාශ වන්නට නොදී සැශැලීමත් සමහරු ඉවසීම වගේ හඳුනා ගන්නවා. නමුත් එය පාරමිතාවක් වන ඉවසීම නොවෙයි. තව සමහරු මිල මුදල් තිසා, තෘප්තාව තිසා ඉවසනවා. මිල මුදල් අපේක්ෂාවෙන් රැකියා කරන මිනිසුන්ට අපමාණ දුක්පීඩා දරා ගන්න සිද්ධ වෙනවා. උදේ පාන්දර නැගිටින්නට, නිරාහාරව ඉන්නට, සාම්පාදාව දරාගන්නට, මැසි මදුරුවන්ගේ පීඩා දරා ගන්නට, ඒ වගේම වාහනවල තෙරපිගෙන හිටගෙන යන්නට, දහඩිය හෙළමින් වෙහෙසෙන්නට. මේ හැම දෙයක්ම මිනිසුන් එක්තරා ප්‍රමාණයකට දරාගන්න බව පෙනෙනවා. නමුත් ඒ සියල්ල දරා ගන්නේ මිල මුදල් හමිබ කිරීමේ පරමාර්ථය මත තම්, තෘප්තාව තිසා තම් ඒකත් එක්තරා ඉවසීමක් තමයි. නමුත් මේ තිවන් දැකින්නට උපකාර වෙන ක්‍රාන්ති පාරමිතාව හැටියට ඒ ඉවසීම දක්වන්න පුළුවන් කමක් නැ.

සැබඳ ඉවසීම

මෙන්න මේ විදිහට මේ සමාජය තුළ නොයෙක් කරුණු පදනම් කරගෙන ඉවසන ආකාරය අපට පෙනුනත් ඒ ඉවසීම මේ පාරමිතා කරාවෙදි සඳහන් කරන උත්තරිතර ඉවසීම නොවෙයි.

එහෙම නම් පාරමිතාවක් හැටියට කරන ඉවසීම වෙන්නේ කුමක්ද? නිවන් දැකිම සඳහා මේ ක්ලේගය බාධකයක්. මනස කුපිත විමෙන් තමන්ගේ ම මනස විනාශ වෙනවා. පවිකම් වලට යොමු වෙනවා. ඒ වගේම ගිල හේදයට හේතුවෙනවා. අන් අය සමඟ අඩුබර ඇතිකරගෙන බොහෝ අකුරල් රැස්කර ගන්නට, සමාජ විරෝධී දේ කරන්නට හේතු වෙනවා. තමනුත් නැසෙනවා අනුනුත් තසනවා. ඒ නිසා කුපිතවීම සුදුසු නැතැයි කියල කෝපයේ ආදිනව දුනගෙන එය බැහැර කරලා ඉවසන්නට පූජාවන් නම් එය ක්‍රාන්ති පාරමිතාවක් වෙනවා. එනිසා බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සෞඛ්‍ය දහමින් පැමිණෙන පිඩාත්, පුද්ගලයන් හරහා පැමිණෙන පිඩාත්, තම කය තුළින් පැමිණෙන පිඩාත් සියල්ලම අවබෝධයෙන් දරාගෙන, ඒවාට විරැද්‍ය නොවී, ඒවාට නොකිහි පවතින්නට පූජාවන් නම් එය තමයි ඉවසීම කියන්නේ.

මතුවන කෝපය ප්‍රකට නොවී දරා ගැනීම එක් එක් කරුණු පදනම් කරගෙන ලෝකයේ මිනිස්සු පූහුණු කරනවා. නමුත් එය නිවන් දැකින්නට උද්වී වෙන්නේ නැහැ. නිවන් දැකින්නට උද්වී වෙන ඉවසීම යනු - ව්‍යාපාදය තමන්ටත් අනුන්වත් අතර්ථකර බවත් එය නිවනට බාධාවක් බවත් තේරුම් අරගෙන එය මනසින් බැහැර කරලා මනස සන්සුන් කරන්නට පූජාවන් නම් ඒ ඉවසීම පමණයි පාරමිතාවක් හැටියට සසර දුකින් එතෙර වෙන්නට උපකාර වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවා දේශනා කරනවා.

“උප්පන්නං ව්‍යාපාද විතක්කං නායිවාසේති පජහති
විනෝදේති බුන්තිකරෝති අනහාවං ගමේති”

ඉවසීම පුරුදු පූහුණු කරන පුද්ගලයා ව්‍යාපාදය, ගැලීම, නුරුස්සනා බව, උපදින උපදින හැම මොහොතකම හඳුනාගෙන

"නාධිවාසේති" එය නො ඉවසා බැහැර කරනවා. මෙතන නොඉවසනවා කියල කියන්නේ ඒ ක්ලේගය තමන්ගේ මනසේ පැවතීම ඉවසන්නේ නෑ. බාහිර දේ ඉවසවා. හැබැයි මේ ක්ලේග ධ්‍යාය මනසේ පැවතීමට ඒ තැනැත්තා කොහොම්වත් ඉඩ දෙන්නේ නෑ. නිවන් දුකීමට බලාපොරොත්තු වෙන කොනා මේ ව්‍යාපාද විතර්කයේ තියෙන නපුර ආදිනව, දුනගෙන උපන් උපන් විතර්කය තමන්වත් අනුන්වත් හානියක් කියල හදුනාගෙන එය බැහැර කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් එය තමයි ඉවසීම හැටියට ක්‍රාන්ති පාරමිතාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

එහෙම නම් මේ කරුණු නැවත නැවත මෙනෙහි කරන්න. ක්‍රාන්තිය යනු කුමක්ද එය මනස කුල ක්‍රියාත්මක කරන්නේ කොහොමද, එය ක්‍රාන්ති පාරමිතාවක් හැටියට දියුණු කරන්නේ කෙසේද, එය දියුණු කරන ප්‍රතිපදාව කුමක් ද කියන කරුණු මෙහිදී අපි සිහිපත් කළා. මේ කරුණු එදිනෙදා ජ්විතයේ අත්දුකීම් ලැබෙන ලැබෙන ආකාරයෙන් තමන්ගේ ජ්විතය සමග මූසු කර ගත යුතුයි. තමන්ට ඉවසීමට අපහසුම තැන කොතැනද, එය මැනවින් හදුනාගෙන ඒ තුළන් ඉවසීම ප්‍රහුණු කරන්නට උත්සාහවත් වෙමින් ක්‍රාන්ති පාරමිතාව වචන්නට හැම දෙනාවම ගක්තිය ලැබේවා කියල ආයිරවාද කරනවා.